

මෙය නොවී ඉනන උද්ධිකරන  
**නියුත්‍රේගුල්** ගැන  
දැන ගනිමු

---

LIVING WITH NEUTROPAENIA

---

රචනය

**වෛද්‍ය ස්. එම්. එම්. එම්. කේ. දක්නායක**  
(MBBS, Dip-Clinical Haematology, MD Clinical Haematology)

**වෛද්‍ය එන්. ඩිඩ්. ව්. එම්. එන්. බණ්ඩාර**  
(MBBS, Dip-Clinical Haematology, MD Clinical Haematology)

**වෛද්‍ය එ. එම්. වේළඳ ඉනෝජා කුමාර**  
(MBBS, Dip-Clinical Haematology)

අධිකරණය  
**විශේෂඥ වෛද්‍ය තැපුරු දික්‍රියාකාරක**  
(MBBS, D Path, MD Haematology, FRCPPath(UK))

සංස්කරණය  
පාලන ජයකේවි

ප්‍රථිම මූල්‍යය  
**2020**



**ශ්‍රී ලංකා රජය වහාධිවේදීන්ගේ සංගමය**  
இலங்கை குடும்ப நோயியல் வைத்தியியிபுணர்களின் சங்கம்  
Sri Lanka College of Haematologists

# අ න ත ර ග ත ය



සිටුව 03

අයෙනතම නියුලුටිල කියන්නේ මොනවාදු?



සිටුව 03

නියුලුටිල අඩු වීම කියන්නේ මොකකදු?



සිටුව 04

නියුලුටිල අඩු වීමට සෙනු මොනවාදු?



සිටුව 04

දුනෙටමත  
නියුලුපිනිකාව තියෙනවා නම්  
වැළැකෙන්නේ කොහොම දු?



සිටුව 05

අනිවාරයෙන සිදු කළ යුතු දේවල



සිටුව 06

කසේ බීමවලදී ප්‍රශ්නීකම් වන්නේ  
කොහොමද?



සිටුව 06

සැලකිමත විය යුතු වෙනත කරණු


සිටුව 07

මේ ලක්ෂණ තියෙනවනම් වෛද්‍යවරයෙක හෝ  
රෝහලක වෙත යන්න

සිටුව 08

මෙන්ත  
මේවාත  
හොඳින මතක තියා ගන්න

CONTENTS



## අැතතටම නියුලෝගිල කියනහේ මොනවාද?

නියුලෝගිල කියන්හේ ශරීරයේ තියෙන සුදු රැඩිරාතු විශේෂයක්. සුදු රැඩිරාතු කියන්නේ අපේ ශරීරයේ, ලේවල තියෙන වික සෙල වර්ගයක්. ප්‍රතිශක්සිකරණ පද්ධතිය පවත්වා ගෙන යන්න විශේෂත් නැත්තම් ලෙඩ නොවී ඉහ්න පහත මේ නියුලෝගිල තුළක් උද්විච්චවා. අපේ ඇගට බැක්ටීරියාවක් හරි දිම්ලිරයක් හරි ආ ගමන්ම ඒකට විරැද්ධිව කිය කරන්නේ නියුලෝගිල්.




## නියුලෝගිල අඩු විම කියනහේ මොකකද?

අපේ ලේ වල නියුලෝගිල් තිබිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අඩු වුනෙන් අපි කියනවා නියුලෝගිල් අඩු විමක් කියලා. නියුලෝගිල් සංඛ්‍යාව  $1500/\mu\text{l}$  ට වඩා අඩු නම් අපි ඒකට කියන්නේ නියුලෝජිනියාව කියලයි.

### නියුලෝජිනියාව මේ ආකාරයෙන් වර්ග කරන ප්‍රාථමික.


මද නියුලෝජිනියාව	නියුලෝගිල් සංඛ්‍යාව $1000 - 1500/\mu\text{l}$
මධ්‍යසක්රී නියුලෝජිනියාව	නියුලෝගිල් සංඛ්‍යාව $500 - 1000/\mu\text{l}$
දුරුණු නියුලෝජිනියාව	නියුලෝගිල් සංඛ්‍යාව $200 - 500/\mu\text{l}$
ඉතා දුරුණු නියුලෝජිනියාව	නියුලෝගිල් සංඛ්‍යාව $200/\mu\text{l}$ ට වඩා අඩු



## නියුටෝම්ල අඩු වීමට සෙන මොනවද?

උපතේ දී ඇති වෙන රෝගී තත්ත්වයන් නිසා වගේම පස්සේ කාලෙක දී ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙනුත් නියුටෝම්ලියාව ඇති වෙන්න ප්‍රාථමික ප්‍රඛාන ආකාර කිහිපයක් තියෙනවා. මින් ප්‍රධාන ආකාර නම්, ඇට මිශ්‍ර ඇතුළු ඇතුළු සෙළ නිෂ්පාදනය වීම අඩු වීම හා ගැරුරු තුළ රැකිරු ගමන් කිරීමේදී සෙළ බිඳ වැරීමයි.

උපතේදීම ඇතිවන නියුටෝම්ලියාව මූල්‍ය කාලෙකීම හඳුනා ගන්න ප්‍රාථමික ප්‍රඛාන මින් ඇතිවන කෝස්ට්‍රිමාන් සින්බුම් (Kostmann syndrome), සයිඩ්ක්ලිකල් නියුටෝම්ලියාව (Cyclical Neutropenia) වැනි තත්ත්වයන් අයන් වෙනවා. පසු කාලයේදී ඇතිවන නියුටෝම්ලියාව වෙනත් විවිධ රෝග නිසා විහෙමත් නැත්තම් ඔෂ්ඨ වර්ග හේතුවෙන් ඇති වෙන ඇට මිශ්‍ර අතිය වීමේ ප්‍රතිච්ලයක් වෙන්න ප්‍රාථමික ඇතුළු ප්‍රඛානය (acquired aplastic anaemia), මයලොඩ්ස්ප්ලාස්ටික් සින්බුමය (Myelodysplastic syndrome), පිළිකා සඳහා ලබාදෙන ඔෂ්ඨ හෝ විකිරණ ප්‍රතිකාර නිසා සිද්ධිවන ඇට මිශ්‍ර අතිය වීම මීට උදාහරණ කිහිපයක්.



## දැනටමත නියුටෝම්ලියාව තියෙනවා නම් වැළැකෙන්නේ කොහොම දී?

වේකට ප්‍රධාන පෙර සුදුනම් තුනක් තියෙනවා.

- 1 හොඳ සෞඛ්‍යාරක්ෂිත පුරුදු පවත්වාගෙන යාම.
- 2 ආසාදනයක රෝග ලක්ෂණ තියෙනවාදෙයි කළේ තියා දැන ගැනීම.
- 3 රෝග බෝවීමක්, විහෙමත් නැත්තම් ආසාදනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා සැකයක් ඇති වූ ගමන්ම වෙළඳා ප්‍රතිකාර වලට යොමු වීම.



## අනිවාර්යයෙන් සිදු කළ යුතු දේවල

- ▶ ආහාර ගන්න කළීන්, වැසිකිලි යාමෙන් පස්සේ, අනිවාර්යයෙන්ම ඉතා නොදුන් අත් සෝදා ගන්න ඕනෑම.
- ▶ දිනපතා නැම බොහෝම වැදගත්. එත් ඔබට සෙන්ටුල් ලයින් විකක් ගොඳුලා තියෙනවා නම් නාන විට ඒක නොදුන් ආවරණය කර ගන්න ඕනෑම ඒ වගේ ම ගිලි නැමෙන් වළකින්හත් ඕනෑම.
- ▶ ඔබේ නිවස ඒ වගේම කාමරය පිරිසිදුව තියාගන්න අවශ්‍යයි.
- ▶ දත් මැදිමට ගොරේසු නැති කෙදි තියන දත් බුරුසුවක් පාවිච්චි කරන්න ඕනෑම වගේම නැම කැම වේළකටම පස්සේ සහ නිදුගැනීමට පෙරත් දත් මදින්න පුරුදු වීම අනිවාර්යයි.
- ▶ මුතා කිරීමෙන් සහ මළපහ කිරීමෙන් පසු ව රිංගික අවයව තිබෙන ප්‍රදේශ පිරිසිදු කර ගන්න ඕනෑම
- ▶ කැපීම් පිළිස්සීම් වලින් පූඩ්වන් තරම් පරිස්සම් වෙන්න ඕනෑම.
- ▶ ගුද මාරුගයෙන් ඔෂ්ඨය, උෂ්ණත්වමාන ඇතුළු කිරීම් වගේම වස්ති කිරීම් වලින් මේ තත්වය තියෙන අය වළකින්න ඕනෑම්. අනෙක් අතට ගුද මාරුගයේ කැසීමක්, දැවිල්ලක්, මළපහ කිරීම් දී වේදනාවක් ඇති වෙනවා නම් හෝ අර්ථස් අමාරුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෙදුනවරයාට ඒ ගැන කියන්නට ඕනෑම.
- ▶ මල බද්ධය වළක්වා ගන්න උත්සාහ කිරීමන් වැදගත්.



## කැම බීමවලදී ප්‍රවේශම් වන්නේ කොහොමද?

- ▶ ව්‍යුවහාර හා ප්‍රතිචාර අමුවෙන් ආහාරයට ගැනීම හොඳ නැහැ.
- ▶ පිටින් ආහාර ගැනීම නොකළ යුතුයි. නිවසේ හඳු ගන්නා කැම තමයි හොඳම්.
- ▶ පැස්ක්වර්කරණය නොකළ කිරී, යෝගේ, මුද්‍රවපු කිරී, වීස්, පැණි වගේ දේශ්වල් වලින් වළකින්න සිනෑස.
- ▶ මස් වර්ග ඒවාගේ බිත්තර අමුවෙන් ඒවාගේ බාගෙර පිස/තම්බලා, ආහාරයට ගන්න හොඳ නැහැ.
- ▶ කල් ඉකුත් වෙළිව ආහාර වගේම කාමර උෂ්ණත්වයේ පැය දෙකකට වැඩි කාලයක් තිබූතු ආහාර කැමට ගැනීමත් හොඳ නැහැ. කාමර උෂ්ණත්වය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපහසුවක් නැතිව පිටත් වන පරිසර උෂ්ණත්වයට.
- ▶ ඇමුල් ගෙය වැඩි ආහාර ඒවාගේ කටුව හා ආහාර මාර්ගයේ තුවාල ඇති කරන්න ප්‍රථමත් කියල හිතෙන ආහාර කැම හොඳ නැහැ.



## කැඹක්ම්වත විය යුතු වෙනත කරණු

- ▶ ගෙද්ධන් පිටත සෙල්ලම් කරන ලැමුත්, සෙල්ලම් කිරීමෙන් පස්සේ විෂයීය නාශක සඛන් වර්ගයකින් අත් සේදා ගන්න සිනෑස. විහෙම නැත්ත්ම් ඇග හෝද ගන්න සිනෑස.
- ▶ වැඩිපුර සෙනග ගැවසෙන තැන්, ඒවාගේ සෙම්ප්‍රතිශාව විහෙම නැත්ත්ම් වෙනත් බේෂ් වෙන රෝගයක් වැළඳුතු ඇය ඉන්න තැන් හැකිතාක් මගහරන්න.
- ▶ තුවා, දත් මුරුසු වැනි පෙෂ්ඨ්ගලික උපකරණ පොදුවේ පාවිචිචි කරන්න විපා.

- ▶ සුරතල් සතුන් අභිකිරීම සීමා කළ යුතුයි. කුරුලු වර්ග, මාල්, උරග වර්ග වැනි සුරතල් සතුන් අභි තොකර ඉන්නවා නම් තොදුයි.
- ▶ වැට්, පොකුණු, ගංගා වගේ තැන් වලින් නසම තොදු නැහැර.
- ▶ ඉදිකිරීම් කටයුතු සිද්ධ කරන ඒ වගේම දුවිල්ල තියන ස්ථානවලදී මුව අවරණයක් පළදින්න සිනක.
- ▶ දුම්කොල නිෂ්පාදනවලින් වැළකීම අතිවාර්යයි.
- ▶ දත් වල වගේම මුඩිය (කට) සම්බන්ධ පිරිසුදුකම ගැන හැමතිස්සෙම සැලකිල්ලෙන් ඉන්න සිනක. අවශ්‍ය බිට එට දුන්ත වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
- ▶ හම විද්‍යා කරන පවිච කෙටිම වැනි දේ වලින් වැළකිය යුතුයි.
- ▶ උත්තුක් අභි ඇති වූනොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න සිනක.



- ▶  $100.4^{\circ}\text{F}$  ට වඩා වැඩි (සෙල්සියස් වලින් නම්  $38^{\circ}$  ට වඩා වැඩි) උත්තුක් තිබුණෙනාත්
- ▶ කැස්ස, වේගයෙන් ප්‍රස්ථා ගැනීම විනෙමත් නැතිනම් ප්‍රස්ථා ගැනීමේ අපහසුතාවක් දැනුණෙනාත්
- ▶ නාසයෙන් සොටු දියර ගැලීම හෝ නාසය හිර වීමක්
- ▶ කහේ වේදනාවක්
- ▶ අස් වලින් කඳුව ගැලීම හෝ අස් රතුවීමක්
- ▶ උගුර කැසීම, උගුරේ වේදනාව, හිල්මේ අපහසුවක්, කට අැනුලේ ඉදිමීමක්
- ▶ හිසරදුයක්, බෙල්ල ඉදිරියට නමන්නට අපහසුයි කියා දැනීමක්
- ▶ නමේ අභිවහ බිඛිලි, කුෂේදි, තුවාල හෝ වේදනාවක්
- ▶ ප්‍රස්ථා හෝ බැඩි කැස්කුමක්
- ▶ පාවනය

- ▶ ගුද මාර්ගය ආණිත වේදනාවක් හෝ තුවාල ඇති වීමක්
- ▶ මූතා කිරීමේදී වේදනාව ඇතිවීමක්
- ▶ සෙන්ටුල් ලයින් විකක් දමා තියෙනවා නම් ඒ වටා රතු පැහැවීමක්, වේදනාවක් හෝ ඉදිමීමක් තිබීම
- ▶ වෙවිලීමක්, කලහ්ත ගතිය හෝ අප්‍රාතික බවක් දැකීම.
- ▶ මානසික ව්‍යාකුල බවක් (කළඹල සහිත පැටවීම් සහගත තත්ත්වයක් (confused) හෝ නිඩීමතක් (හිඳි මත ඇති කරන ගතියක් (drowsy) දැනීම.



- ▶ උත්තක් කියලා කියන්නේ විෂයීය ආසාදනයක මූල්‍ය ලක්ෂණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැරුණ්හයිටි වලින් 100.4 කට හෝ සෙල්සියස් වලින් 38° ට වඩා වැඩි නම් අපි ඒකට උත්තක් කියලා කියනවා.
- ▶ නියුට්‍රොපිනියාව තියෙනවා නම් ඒ තැනැත්තාට රෝග බෝ වීමත් වික්ක සටන් කරන්න තියෙන හයිය අඩුයි.
- ▶ ඉහතින් නියු රෝග ලක්ෂණ මත වුනෙත් පුළුවන් තරම් ඉක්මනින් වෙදුනවිරා හමු වෙන්න ඕනෑම.
- ▶ ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද කිරීම හයානකයි.
- ▶ නියුට්‍රොපිනියාව තියෙන කෙහෙකුට ආසාදනයක් ඇතිවෙනවා කියන්නේ ඒක මරණාය පවා සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක්.
- ▶ ඒ නිසා රේ වලට ඉන්පෙක්ශන් මාර්ගයෙන් ලබාදෙන ප්‍රතිඵ්‍යක ඔහු ඉක්මනින් ලබා ගන්න ඕනෑම.
- ▶ නියුට්‍රොපිනියා තත්ත්වය තියෙදුදී, කළින් සඳහන් කරලා තියෙන යහපත් පුරුදු අනුගමනය කළේත් ආසාදන සහ ඒවායින් ඇතිවන සංකුලතා වලින් වැළඳී ඉන්න හැකියාව ලැබෙනවා.